

## සම්මා දිවිධීය නිවැරදි දැක්ම

සම්මාදිවිධීය යනු තම ජීවිතය පිළිබඳවත් ලෝකය පිළිබඳවත් යථා පරිදි දක්නා නුවණයි. අප කෙතෙක් දුරට දුකින් නිදහස් ව මානසික සුවයෙන් පසුවෙනවා ද තාප්තිමත් ජීවිතයක් ගත කරනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ සම්මා දිවිධීය හෙවත් නිවැරදි දක්මයි. මෙය සූඛ, පණ්ඩා, ආලෝක, විෂ්රා ආදි සමාන වචන කිහිපයකින් ම බුදුදහමෙහි විස්තර වේ. බුදුරජාණන් වහන්සේගේ සැම දහම් පදයක් ම ඉලක්ක කොට ඇත්තේ ග්‍රාවකයන්ට සම්මාදිවිධීය ලබාදීම සඳහායි. අද අප මානසික වශයෙන් අපමණ දුක් කම්කටොලු රෝගකට මුහුණ පා සිටින්නේ සම්මා දිවිධීය නැතිවිම හෙවත් අවිද්‍යාව ගේතුවෙති. අවිද්‍යාව (හෙවත් ලෝකය හා තමා පිළිබඳ යථා පරිදි නොදන්නා බව) අඩු වූ පමණට අපගේ කුළු කරම ගක්තිය ප්‍රබලත්වයට පත්කොට දුක්පීඩා අඩියස ඉන් මිදි කල් ගත කිරීමට අවකාශ සැලැසේ.

සම්මා දිවිධීය පිළිබඳ බුදුදහමෙහි ත්‍රිපිටකය තුළ නොයෙක් තැනෑ කරුණු ඇතුළත් වන අතර ඉන් මඟ්‍යීම නිකායේ මහාවත්තාරිසක සුත්‍රයන් සම්මාදිවිධී සුත්‍රයන් වඩාත් වැදගත් වේ. මහාවත්තාරිසක සුත්‍රයෙහි දක්වෙන පරිදි,

**'සම්මාදිවිධීම්පහං හික්බලේ ද්වයං වදාම්. අත් හික්බලේ සම්මාදිවිධී, සාසවා ප්‍රණ්ඩ්ජභාගියා උපධිවේපක්ඩා. අත් හික්බලේ, සම්මාදිවිධී අරියා අනාසවා ලෝක්ත්තර මග්ගංගා'.**

'මහණෙනි, සම්මාදිවිධීය දෙවැදැරුම් කොට දෙසම්. මහණෙනි, සාගුව වූ පිනට තැමුණු උපධි සම්පත් ගෙන දෙන සම්මා දිවිධීයක් ඇත. මහණෙනි, ආර්ය වූ, අනාගුව වූ, ලෝක්ත්තර වූ, මාර්ගත්ල සඳහා අංගයක් වශයෙන් පවත්නා සම්මාදිවිධීයක් ඇත.'

මෙහි සඳහන් පරිදි සම්මා දිවිධීය දෙවැදැරුම් වන අතර එහි පළමු පියවර වන්නේ කම්මස්සකතා සම්මා දිවිධීය හෙවත් කුළුලාකුල කරම්ත්ල අදහන සම්මා දිවිධීයයි. එනම් තමාගේ අපිරිසිදු සිතින් කරන කායික, වාවසික, මානසික ක්‍රියාවලට අයහපත් විපාකත් පිරිසිදු සිතින් කරන කායික, වාවසික, මානසික ක්‍රියාවලට යහපත් ආනිසංසත් ලැබෙනවා යන අවබෝධයයි. ධර්ම මාර්ගයෙහි ඉදිරිය කරා ගමන් කිරීමේ ද යමකු තුළ ඇති කර ගත යුතු ප්‍රධානතම අවබෝධය හෙවත් විශ්වාසය මෙයයි. යමෙකු කරමය හා ප්‍රතිත්ල පිළිබඳ විශ්වාසයක් නොමැති නම් ඉන් ඉදිරියට ඔහු තුළින් ආධ්‍යාත්මික ගුණ දහම් අපේක්ෂා කිරීම අපහසු වේ. පින් දහම්, කුසල් දහම් වඩිමින් ධර්ම මාර්ගයෙහි ඉදිරියට ගමන් කිරීමේ ද කරම්ත්ල අදහන නුවණ බෙහෙවින් වැදගත් වේ.

කරමය යන්නෙහි සාමාන්‍ය සරල අර්ථය යමක් කිරීම යන්නයි. බුදුදහමට අනුව යමක් කරමයක් බවට පත් වන්නේ සිතින් සිතා කයින් වවනයෙන් සිතින් එය සිදු කිරීමෙනි (වෙතනාහං හික්බලේ කම්මං වදාම්, වෙතයිත්වා කම්මං කරෙනි කායෙන වාවාය මතසා, තිබිබේදික සුත්ත, අ.නි. vi, 208 පිට). කරමය වූ කළු හේතුත්ල දහම මත පදනම් වූ අනාත්ම වූ ආධ්‍යාත්මික ගක්ති විශේෂයකි. කරම අදාශ්‍යමාන නමුදු ඉන් ජනිත වන කරමත්ලය අදාශ්‍යමාන වූවතින්. කරමයට අදාළ වූ වෙතනාට පටිවිවසමුප්පත්න් වූ වෙතයික ධර්මයකි. එය ස්ථාන, වේදනා, සංඛ්‍යා, මතසිකාර, විත්ත සමග සම්බන්ධිත වූ ධර්මයකි. යමක් කරමයක් බවට පත්වන්නේ එය සවේතනාත්මකව කිරීමෙනි. එසේ නොවුණු විට ප්‍රණා පාප සිදු නොවේ (නත්තී පාපං අකුල්පත්තා). කුසල - අකුසල වශයෙන් කරමය දෙවැදැරුම් වන අතර ර්ව අමතරව බුදුදහමෙහි සුතු පිටකයෙහි සුකට - දුක්කට, සෙවිතන්ත් අසේවිතන්ත්, සුක්කයිම්ම - කණ්ඩයිම්ම, ප්‍රණ්ඩා - පාප, හබා - අහබා යන පද ව්‍යවහාර වේ. මෙහිලා කුසල යනු තමාටත් අනුත්ත් අයහපත - අතිත - අවැඩ - දුක් පිණිස පවත්නා ක්‍රියා ය. අකුසල යනු තමාටත් අනුත්ත් අයහපත - අතිත - අවැඩ - දුක් පිණිස පවත්නා ක්‍රියා ය.

සර්වජ්‍යතා ඇුනය සාක්ෂාත් කිරීමත් සමග ලැබුණු ව්‍යුහපාත සූජාණය මගින් සත්ත්වයා කරමානුරුපව යලි හටයක ප්‍රතිසන්ධිය ලබන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැහැදිලිව අවබෝධ විය. ගෙවල් දෙකක් අතර සිරින ඇස් ඇති පුරුෂයකුට එක් නිවසකින් නික්ම තවත් නිවසකට පිවිසෙන තැනැත්තකු මැනැවින් දර්ශනය වන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේට සත්ත්වයන් එක් හටයකින් ව්‍යුත වී තැවත හටයක ප්‍රතිසන්ධි ලබන ආකාරය මැනැවින් ප්‍රත්‍යක්ෂ විය. එහි දී උපදින සත්ත්වයන් බොහෝ දෙනකු දුගතිගාමී වන අයුරු දැක ලේක සත්ත්වයා කෙරෙහි බලවත් සංවේගයක් හටගත් බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය ලේකයාට අවබෝධ කරලීමට ඉමහත් වෙහෙසක් දරමින් ධර්ම දේශනා කළහ. උන් වහන්සේගේ මූලික අපේක්ෂාව වූයේ ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ලොවට දේශනා කිරීමයි. එහිලා පාථ්‍යනයන් සේබයන් කරලීමත් සේබයන් අසේබයන් (රහන්බවට පත්) කිරීමත්, අසේබයන් (රහන් වූවන්) පිරිනිවන තෙක් සුවසේ වෙසෙනු දකීමත් බුදුරඳන්ගේ අපේක්ෂාව විය. මේ සඳහා අපාගත වීමට සිරියවුන්ට කම්මස්සකතා සම්මා දිවිධිය ලබා දී ඔවුන් සුගතියෙහි පිහිටුවීමට ද 'කම්මස්සකතා සම්මාදිවිධිය' ලැබුවන්ට 'වතුසව් (අරිය) සම්මා දිවිධිය' ලබා දී ඔවුන් නිවනෙහි හික්මෙමීමට ද අනුගාසනා කළහ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමය වන විට ද ඇතැමූන් යලි ඉපදීම හා කර්මය පිළිබඳ විශ්වාස කොට තිබුණ ද ඔවුන් එය විශ්වාස කළේ ගාශ්වත දැඩිරිය මත පිහිටාය. එනම් දිගින් දිගට ම නොවෙනස් ව යන සිතක් තුළින් කුසලාකුසල කරම්ත්ල විදිනවා යන අදහසයි. බුදුදහමෙහි පවත්නා විශේෂත්වය වන්නේ ගාශ්වත හා උච්චේද යන දැඩිරි දෙකෙහි ම නොපිහිටා පරිව්ව සමුප්පාදය හෙවත් හේතුළු දහම මත පදනම් ව කර්මය විග්‍රහ කිරීමයි. එය ලොව වෙනත් කිසිදු ආගමක හෝ දර්ශනයක නොමැති බුදුදහමට පමණක් සුවිශේෂී වූ විග්‍රහයකි.

කර්මය හා ඉන් ජනිත වන එලය පිළිබඳව පරතෙරට සිතා අවසන් කළ නොහැක. එබැවින් කරම සංකල්පය වූ කළේ අවින්තනිය වූවක් බව සඳහන් වේ (අවින්තෙයා සුත්ත, අ.නි.). රහන් උතුමකුට වූව ද කර්මය පිරිසිද දත නොහැක. එය සම්මා සම්බුද්ධිවරයකුට ම විෂයය වූවකි. එසේ වූව ද කමා කර්මය ස්වකිය කොට ඇත්තෙක්, කර්මය දායාද කොට ඇත්තෙක්, කර්මය ජනිත කොට ඇත්තෙක්, කර්මය සූජාති කොට ඇත්තෙක්, කර්මය පිළිසරණ කොට ඇත්තෙක් බවත් යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් කරයි ද එය දායාද කොට ඇත්තෙක් බවත් සිහි පැවිදි සැවා ම නිතර සිහි කළ යුතු බව අහිණ්හ පව්වෙක්බණ සුතුයෙහි සඳහන් වේ (කම්මස්සකොමිහි කම්මදායාදා කම්මයෙහි කම්මබන්දු කම්මපරිසරණා යං කම්මං කරිස්සාම් කළයාණ වා පාපකං වා තස්ස දායාදා හවිස්සාමිනි අහිණ්හං පව්වෙක්බ්බිං..., අහිණ්හපව්වෙක්බණ සුත්ත, අ.නි. iii).

බුදුරඳන් දිවමන් සමයෙහි කර්මය පිළිබඳව හාරතයෙහි ප්‍රධාන වාද තුනක් පැවැතුණි. එනම්, පුබ්බෙකතහේතුවාදය, ඉස්සරනිම්මාණවාදය හා අහේතු අප්පව්විවයවාදය (නිත්පායතන සුත්ත, අ.නි. 310 පිටුව) ව්‍යෙයනි.

පුබ්බෙකතහේතුවාදය යනු සියල්ල පෙර කරමයේ ප්‍රතිඵල වශයෙන් සිදු වේය යන අදහසයි. මෙම අදහස ගත්තවුන් අතර නිගණෝ නාතපුත්ත හෙවත් ජේන මහාවිර ප්‍රධාන ය. ඉස්සරනිම්මාණවාදය යනු ලේක නිර්මාපක රෝවරයාගේ කැමැත්ත පරිදි සියලු යහපත - අයහපත සිදු වේ ය යන අදහසයි. සියල්ල කිසිදු හේතුළු දහමකින් තොරව ඉබේ ම සිදුවේ ය යන අදහස අහේතුක අප්පව්විවයවාදයෙන් කියුවේ. මක්බලී ගෝසාල මෙම අදහසෙහි දැඩි ව එල්ඹ ගෙන සිටියෙකි. එබැවින් මක්බලී ගෝසාල තරම අනර්ථකාරී අන් කිසිවකු නොමැති බව බුදුසමයෙහි සඳහන් වේ. මෙම වාද තුනට ම පදනම් වී ඇත්තෙන් ගාශ්වත හෝ උච්චේද දැඩිරි ය. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ වාද තුන ම බැහැර කොට හේතු එල දහමට අනුකුල ව අනාමත්මවාදය මත පදනම් ව ලොව ක්‍රියාත්මක වන කරම්ත්ලවාදයක් හඳුන්වා දුන්හ.

මංස්මිම නිකායේ වූල්ලකම්මවිහාන සූතුයට අනුව දිනක් බුදුරඳන් වෙත පැමිණී තොදෙයා ප්‍රත්ත සුහ මානවකයා අල්පායුක - දිසායුක, බවහාබාධ - අප්පාබාධ, දුබ්බණ්ණ - වණ්ණවන්ත, අප්පසක්ක -

මහසක්ක, අප්පහොග - මහාහොග, තීවකුලින - උච්චකුලින, දුෂ්පංශුකු - පක්ෂුකුවන්ත වශයෙන් ලොව මිනිසුන් අතර පවත්නා වෙනසට හේතු විමසී ය. රට බුදුරුදුන්ගේ පිළිතුර වූයේ මෙම උස් පහත් හේදයට හේතුව කරමය බවත් කරමය සත්ත්වයා හින ප්‍රශ්නීත වශයෙන් බොදා ඇති බවත් ය (කම්මස්සකා මානව, සත්තා කම්මදායාදා, කම්මයොනි කම්මබන්ඩු කම්මපටිසරණ). කම්මං සත්තෙක විහැති යදිදී හිනප්පෑත්තා, ම.නි. සසස, වුල්ලකම්මවිහාර සුත්ත, 432 පිට). අනතුරුව එම වෙනස්කම්වලට හේතු සවිස්තරාත්මකව විස්තර කළහ. ඒ අනුව,

- ▲ ප්‍රාණසාතය හේතුවෙන් ආයුෂ අඩු වන බව ද
- ▲ ප්‍රාණසාතයෙන් වැළකීමෙන් ආයුෂ වැඩි වන බව ද
- ▲ සතුන්ට හිංසා කිරීමෙන් බොහෝ ආබාධ ඇති වන බව ද
- ▲ සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමෙන් ආබාධ අඩු වන බව ද
- ▲ තොර්ධය බහුල වීමෙන් දුරටරණ වන බව ද
- ▲ තොර්ධ නොකිරීමෙන් ප්‍රියජනක (වර්ණවත්) වන බව ද
- ▲ ර්‍රේෂ්‍යාව හේතුවෙන් අල්පේශාකා වන බව ද
- ▲ ර්‍රේෂ්‍යා නොකිරීමෙන් මහේශාකා වන බව ද
- ▲ දන් නොදීම හේතුවෙන් අල්පහෝග වන බව ද
- ▲ දන් දීම හේතුවෙන් මහාහෝග වන බව ද
- ▲ මානාධික වීමෙන් පහත් කුලයන්හි උපත සිදු වන බව ද
- ▲ මානාධික නොවීමෙන් උසස් කුලයන්හි උපත සිදු වන බව ද
- ▲ විමසා බලා ක්‍රියා නොකිරීමෙන් නුවණ මද වන බව ද
- ▲ විමසා බලා ක්‍රියා කිරීමෙන් නුවණ ඇති වන බව ද

සඳහන් කර ඇත.

මෙලස සත්ත්වයාගේ ජ්වන ක්‍රියාවලියට කරමය සුවිශේෂ බලපැමක් සිදු කරන තමුදු කරමයෙන් සියලුල සිදුවේ ය යන්නක් බුදුදහමින් නොකියැවේ. එහි දී ලෝකයේ සංඛ්‍යා - අංශ්‍යා සියලුල සිදුවන නියාම ධර්ම පහක් හඳුන්වා දී ඇත. එනම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, විත්ත නියාම වශයෙනි. කරමය යනු මෙම නියාම ධර්ම පහෙන් එකක් පමණි. තවද සත්ත්වයන්ට සැපදුක් අන්විදීමට හේතු අවක් පිළිබඳව සංපුක්ත නීකායෙහි මොලිය සිවක සූත්‍රයෙහි (සං.නි. සඩ, 436 පිට) දැක්වේ. එනම්: වාතය, පිත, සෙම, සත්ත්නිපාතය (තුන්දෙශ් එක්වීම), සාතු වෙනස්වීම, විෂම හැසිරීම, උපකුම, බලවත් අක්ෂල කරමයන්හි විපාක වශයෙනි. මෙම හේතු අට අතුරින් සැපදුක් ජනිත වීමට හේතුවන කරුණක් මෙස කරමය දක්වා ඇති අතර එය එක ම හේතුව නොව එක් හේතුවක් පමණක් බව ද වටහා ගත යුතුව ඇත. ගිරිමානන්ද සූත්‍රයෙහි (අ.නි. ඩිස, 198 පිට) රෝග හටගැනීමට හේතු වශයෙන් ද මෙම කරුණු අට එලෙසින් ම දැක්වේ. එයින් ද පැහැදිලි වන්නේ රෝගීඩ්‍යා ඇතිවීමට බලපාන කරුණු අතර කරමය එක් කරුණක් පමණක් බවයි.

කරමය තෙවැදැරුම් වශයෙන් බුදුසමයෙහි විස්තර වේ. එනම් කාය කරම, ව්‍යාපෘති සඳහන් වශයෙන් බුදුරුදුන් සමයෙහි ඇතැම් ආගම්වල මෙය කාය දැන්වි, ව්‍යාපෘති මෙන් දැන්වි වශයෙන් විග්‍රහය කොට තිබුණි. බුදුරුණාන්න වහනසේ 'දැන්වි' යන්න බැහැර කොට ඒ වෙනුවට 'කම්ම' (කරම) යන්න හඳුන්වා දුන් අතර මෙම කරමතුය අතුරින් මෙන් කරමය වඩාත් ප්‍රබල බව දිස්ත්‍රික්ස් නම් ජේන තැනැත්තාට දේශනා කළහ (ඉමෙස. බො තපස්සි තිශ්‍රී කම්මානා..... මෙනාකම්ම. මහාසාවජ්‍යාතරං පක්ෂුකුපෙම් පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්නතියා, නො තථා කායකම්ම. නො තථා ව්‍යිකම්ම, ම.නි.ස). ඇතැම් කායික හා වාවසික ක්‍රියාවන්ට වඩා මෙන් කරමය බලවත් බවත් එහි ප්‍රතිඵල වශයෙන් ඇතැමුන් ලොවට මහත් අනාර්ථයන් සිදු කළ බවත් ධර්මයෙහි දැක්වේ. තව ද සත්ත්වයා සිදු කරන සියලු ක්‍රියාවන්ට මනස ප්‍රධාන වන බව ද අවධාරණය කොට තිබේ. ප්‍රද්‍රේශ්‍ය වූ සිතින් යුතු ව කරන ක්‍රියා හා කතා තුළින් ගොනා පිටුපස එන රිය සක මෙන් (වක්කං'ව

වහතො පදන්) සත්ත්වයාට දුක් විදිමට සිදු වන බවත්, ප්‍රසන්න සිතින් යුතු ව කරන ක්‍රියා හා කතා කුළුන් තමා පිටුපස එන ජායාව මෙන් (ජායාව අනායැයිනී) සත්ත්වයාට සැප විදිමට හැකි වන බවත් ධම්මපදයෙහි සඳහන් වේ (ඩ.ප. යමක වග්ග, 1-2 ගාරා).

තවද අහසේහි සිරියන් මූහුද මැද සිරියන් පරවත කුහරයක සිරියන් ලොව කොතැන සිරියන් කර්මයෙන් ලැබෙන විපාකයෙන් නොමිදිය හැකි බව සඳහන් වේ.

‘න අන්තලික්බ න සම්ද්දම්සේකු න පැබෙනානං තිවර පවිස්ස,  
න විජ්පති සෞ ජගතිප්පදෙස යන්පිටියිනං මුද්ද්වෙයා පාපකම්මා.’ (ඩ.ප.)

බුදුභමෙහි සඳහන් බොහෝ ඉගැන්වීම්වලට කර්මය ඇතුළත් ව තිබේ. ඒ අතර පුනර්භවය, පටිච්චමුප්පාදය, ස්කන්ධ විගුහය, කුසල අකුසල විගුහය, නාම රුප, සතර ආභාර, ආයතන, ආර්ය අෂ්ටාංගික මාර්ගය, වතුරාරිය සත්‍යය, නිවන ප්‍රධාන ය. පුනර්භවයට හේතුවන ප්‍රතිසන්ධි විත්තය සමග කර්මය සම්බන්ධ ව පවතී. පටිච්චමුප්පාදයෙහි සංඛාර නමින් දැක්වෙන්නේ කර්මයයි. රේ අනුව සත්ත්වයා කර්ම සිදුකරන්නේ අවිද්‍යාව නිසයි. පංචලපාදානස්කන්ධ විගුහයෙහි සංඛාර ස්කන්ධයට කර්මය ඇතුළත් වේ. ‘කුසල - අකුසල’ සත්ත්වයා විසින් සිදු කරනු ලබන කර්මය දෙකට බෙදා තිබේ. නාම රුප විගුහයෙහි ලා එය ‘නාම’ යටතට ඇතුළත් වේ. සතර ආභාරයෙහිලා මත් සංවේතනාභාරය යටතට ගැනේ. ආයතන විගුහයෙහි ලා බාහිර ආයතන වන රුප, ගබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම අැසුරින් සංවේතනය ක්‍රියාත්මක වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වූ කලි කර්මක්ෂය කිරීමේ ආර්ය මාර්ගයයි. එහි සම්මා දිටියෙහි විශේෂයෙන් කර්මය පිළිබඳව දැක්වේ. ඉහත දැක්වූ පරිදි සම්මාදිටියි වූ කලි දෙවැනැරම් ය. එනම් සාගුව වූ පුණුෂාභාගිය සංඛාත කර්මත්ල ඇදැහිම පිළිබඳ ලොකික සම්මා දිටියි හා වතුස්විව සම්මාදිටියි නම් වූ ලඳේකෝත්තර සම්මා දිටියියයි. එනම්, දුන් දෙයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත..., ආදී වශයෙන් දැක්වෙන කර්මත්ල විශ්වාස කිරීම් වශයෙන් පවත්නා සම්මාදිටිය මිට අයත් ය.

බුදුභමේ සඳහන් සැම අනුශාසනයකින් ම මග පෙන්වන්නේ සම්මා දිටියි හෙවත් නුවන ලබාදීම සඳහායි. ක්‍රාන්, පක්ෂීක්‍රාන්, විජ්පතා, ආලෝක ආදි විවිධ නම්වලින් සම්මා දිටියි බුදුභම කුළ නම් කොට තිබේ. අප කෙතෙක් දුරට දුකින් නිදහස් වනවා ද කෙතෙක් දුරට මානසික තාජ්තියෙන් වාසය කරනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ අප කෙතෙක් සම්මා දිටියි ලබා ඇද්ද යන කරුණයි. එබැවින් සම්මා දිටියි උපද්‍රව ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ නිතර අවධාරණය කරති. මේ සඳහා කරුණු දෙකක් හේතු වේ. එනම් උපද්‍රවනය හා යෝනිසේෂ් මනසිකාරයයි. බුදුරජන්ගේ සැබැං සඳහම් පනිවිච්‍ය ගුවණය කිරීමත් එය මතා නුවණින් මෙනෙහි කිරීමත් සම්මා දිටියි උපද්‍රව ගැනීමේ දී ප්‍රධාන වේ. සම්මා දිටියි උපද්‍රව ගත් පමණට සම්මා සංක්පේඛ ආදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙසු කරුණු සම්පූර්ණ වන අතර ඒ පමණට මානසික දුක්වලින් ද නිදහස් වේ. එබැවින් මෙලාව උපද්‍රව දෙද නුවනැති සත්පූරුෂයන්ගේ ප්‍රධාන ජීවිත අහිලාසය විය යුත්තේ හැකිතාක් දුරට සම්මා දිටියි වැඩිහිටුණු වන වැඩිපිළිවෙළක නිතර තීරණ වෙමින් සිහිය හා නුවන වැඩි දියුණු කිරීමයි.

එක් කලෙක හාගාවතුන් වහන්සේ සැවැත් නුවර දෙවිරම් වෙහෙරහි වැඩ සිටින සමයෙහි ආයුෂ්මත් සැරියුත් මාහිමියන් වහන්සේ ‘අවැත්ති, හික්ෂුන් වහන්සා’ යනුවෙන් තම සහෝදර හික්ෂුන් ඇමතුහ. එවිට එම හික්ෂුන් වහන්සේලා ‘අවැත්ති’ යනුවෙන් සැරියුත් හිමියන්ට පිළිවූන් දුන්හ.

එහි දී සැරියුත් මාහිමියන් වහන්සේ මෙසේ සඳහන් කළහ. ‘අවැත්ති, සම්මාදිටියි, සම්මාදිටියි’ යයි කියනු ලැබේ. ඇවැත්ති, කොපමණකින් සම්මාදිටියි වේ ද? දෘජ්ඡීය සූජ බවට පැමිණියේ ධර්මයෙහි ගුණ දැන පැහැදිමෙන් යුක්ත වූයේ මේ සද්ධර්මයට පැමිණියේ වේ ද? ‘අවැත්ති, සැරියුත් මාහිමියන් වෙතින් මෙහි අප්පරිය දැන ගැනීමට අප් දුර සිට වුව ද පැමිණෙන්නෙමු. මෙහි අප්පරිය

සැරුපුත් මානිමියන් වහන්සේ ම සඳහන් කරන සේක්වා. මෙසේ සඳහන් කළ කල්හි තමන් වහන්සේගේ වචනය මැනැවීන් අසා සිතෙහි දරා ගැනීමට උපදෙස් දී සැරුපුත් මානිමියන් වහන්සේ සම්මා දිවියිය යනු කුමක්දයි පැහැදිලි කළහ.

### 1. කම්මිංපාථ වාරය :-

1. ඇවැත්ති, යම් කලෙක ආර්ය ග්‍රාවකයා අකුසලය දනී ද අකුසල මූලය දනී ද කුසල මූලය දනී ද මෙපමණකින් ආර්ය ග්‍රාවකයා සම්මාදිවිධියට පැමිණියේ, දාශ්ටීය සාප්‍ර වූයේ ධර්මයෙහි ගුණ දන පැහැදිලිමෙන් යුතුයේ වූයේ ධර්මයට පැමිණියේ වෙයි.

සැරුපුත් මානිමියන් සම්මාදිවිධිය විස්තර කරමින් ආරම්භයේ දී ම දක්වන්නේ කුසලාකුසල දන ගැනීමේ වැදගත්කමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පරිදි සම්මාදිවිධියෙහි මූලික පියවර වන්නේ කර්මය පිළිබඳ අවබෝධය හා විශ්වාසය හෙවත් කම්මිංප්සකතා සම්මා දිවියියයි. මෙය ධර්ම මාර්ගයෙහි ආරම්භක පියවර වශයෙන් සඳහන් ව තිබේ. අකුසලයෙන් මිදි කුසල් වඩින් ධර්මමාර්ගයෙහි ඉදිරියට පියවර තැබීම ආරම්භ වන්නේ මෙම අවබෝධයන් සමගයි.

අකුසලය යනු ප්‍රාණසාතය, සොරකම, කාමලීජාවාරය, බොරැකීම, කේලාම් කීම, පරැශ වචන කීම, හිස්වන කීම, අහිත්කාව (විසම ලෝහය), ව්‍යාපාදය (තරහ), මිල්‍යාදාශ්ටීය යන කරුණුයි. අකුසල මූලය යනු එම දස අකුසල් හටගැනීමට හේතුවන මූලික කරුණු වන ලෝහ, ද්වේෂ, මෝහ යන තුනයි. කුසලය යනු ප්‍රාණසාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමලීජාවාරයෙන් වැළකීම, බොරැකීමෙන් වැළකීම, අහිත්කාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම, හිස්වනයෙන් වැළකීම, අහිත්කාවට වැළකීම, ව්‍යාපාදයට වැළකීම යනු එම දස කුසලයට පදනම් වන අලෝහ, අද්වේෂ, අමෝහ යන තුනයි.

ඉහත සඳහන් දස අකුසල සිදුවීමට ආසන්නතම හේතු වෙන වෙන ම දන ගැනීම ද වැදගත් වේ. ඒ අනුව ප්‍රාණසාතයට හේතුව ද්වේෂයයි. සොරකමට හේතුව ලෝහයයි. කාමලීජාවාරයට හේතුව ලෝහයයි. බොරැකීමට හේතුව ලෝහයයි. කේලාම් කීමෙන් වැළකීමට හේතුව ද්වේෂයයි. පරැශවචනයට හේතුව ද්වේෂයයි. හිස්වනයට හේතුව මෝහයයි. අහිත්කාවට හේතුව ලෝහයයි. ව්‍යාපාදයට හේතුව ද්වේෂයයි. මිල්‍යාදාශ්ටීයට හේතුව මෝහයයි.

එමෙන් ම දස අකුසල්වලින් වැළකීම හෙවත් දස කුසල් සිදුවීමට ආසන්නතම හේතු ද වෙන වෙන ම දන ගත යුතු ය. ඒ අනුව ප්‍රාණසාතයෙන් වැළකීමට හේතුව අද්වේෂයයි. සොරකමින් වැළකීමට හේතුව අලෝහයයි. කාමලීජාවාරයෙන් වැළකීමට හේතුව අලෝහයයි. බොරැකීමෙන් වැළකීමට හේතුව අලෝහයයි. කේලාම් කීමෙන් වැළකීමට හේතුව අද්වේෂයයි. පරැශවචනයෙන් වැළකීමට හේතුව අද්වේෂයයි. හිස්වනයෙන් වැළකීමට හේතුව අමෝහයයි. අහිත්කාවෙන් වැළකීමට හේතුව අලෝහයයි. ව්‍යාපාදයෙන් වැළකීමට හේතුව අද්වේෂයයි. සම්මා දිවියියට හේතුව අමෝහයයි.

මේ අනුව සැම මොහාතක ම අප මනා සිහිනුවනීන් සිටිය හොත් කුසලාකුසල සිදුවීමේ දී ක්ෂණිකව රට හේතුව දන ගෙන අකුසලයෙන් මිදීමටත් කුසල් වැඩිදියුණු කර ගැනීමටත් අවස්ථාව උදාවේ. මෙලෙස දැනුම්න් හා මනා සතිමත් බවින් සිටීම අප ජ්විත තුළ ලබන ඉමහත් භාග්‍යකි, ව්‍යාපාදකි. රට හේතු මෙවැනි දනුමක් ඇති තුවණුත්තක කිසිවිටෙකත් දුක් විදීමට කැමැත්තක් තොවන හෙයින් හැකිකාක් හැම මොහාතක ම අකුසලයෙන් වැළකෙන අතර සැප විපාක ගෙන දීමට හේතුවන කුසල් හැකිකාක් අප්‍රමාදීව සම්පාදනය කර ගනියි. මෙලොවදීම එහි අනුසස් ලැබීමට හැකි බව මහු මැනැවීන් දත්තා බැවිනි.

කුසලාකුසල කර්ම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී වෙතනා කර්ම හා වෙතසික කර්ම යන ප්‍රහේද දෙක පිළිබඳ දැනුවත් ව සිටීම ද වැදගත් වේ. වෙතනා කර්ම යනු සිතින් සිතා කයින් වචනයෙන් කරන කර්මයි. වෙතසික කර්ම යනු සිතීම ම කර්ම වන මනසින් සිදු කෙරෙන අහිත්කා, ව්‍යාපාද, මිව්‍යාදිවිධි, අනහිත්කා, අව්‍යාපාද, සම්මාදිවිධි යන කර්මයන් ය. යමක් කර්මයක් වී එය විපාක මට්ටමට පත්වන්නේ

එය සිතින් සිතා කිරීමෙනි. මනස සියලු කුසලාකුසලයන්ට පූර්වාංගම වන බව දක්වා ඇත්තේ එබැවිනි (මනෝප්ප්‍රබ්ලාංගමා ධම්මා). අකුසල සිතින් කරන කරම්වලට අමිහිර විපාකත් කුසල සිතින් කරන කරමයන්ට මිහිර ආනිසංසත් ලැබේ.

අස, රුපය, වක්‍රුවිජ්‍යාණ යන මේ කරුණු කුසල හෝ අකුසල තොවන අතර ඒවා අයෝනිසේමනසිකාරයෙන් ගැනීම හේතුවෙන් කරම රස් වන බව නුවනින් දතු යුතු ය. විපාක වශයෙන් ලැබෙන රුපාදි ප්‍රිය අරමුණුවලට ඇලීමෙන් ලෝහයත් අඩු අරමුණුවලට ගැටීමෙන් ද්වේශයත් හටගනී. එබැවින් නුවණුති ග්‍රාවකයා ප්‍රිය අඩු අරමුණු විෂයයෙහි අයෝනිසේමනසිකාරයෙන් සතුව වීමට හෝ දුක්වීමට පත්තොවී තම සිත උපේක්ෂාවට පත් කර ගනිමින් අකුසලයෙන් අත්මිදේ.

සම්මා දිවිධියේ දෙවන පියවර වන්නේ දුකෙහි හටගැනීම නිරුද්ධවීම පිළිබඳ නුවණ හෙවත් වතුසව් සම්මාදිවිධියයි. එනම් පරිව්වසමුළුපාදය පදනම් කොටගත් හේතුවේ දහම පිළිබඳ අවබෝධයයි. මෙම අවබෝධය ලද පමණක් දුකින් තිදිහස්ථීම පිළිබඳ නුවණ හා ඒ පිළිබඳ උනන්දුව කැපවීම වැඩිදියුණු වේ. මේ සඳහා කුසලාකුසල පිළිබඳ යථාවබෝධය මෙන් ම ආහාර, සවිව, පරිව්වසමුළුපාද ආදි කරුණු පිළිබඳ මනා අවබෝධය උපකාරී වේ.

යම් කලෙක ආර්ය ග්‍රාවකයා ඉහත සඳහන් පරිදි අකුසලයත් අකුසල මූලයත් කුසලයත් දුන සියලු ආකාරයෙන් රාග - ද්වේශ දුරුකොට අස්මීමානය දුරුකොට අවිදාව බැහැරකොට වීදාව උපදාවා මෙලෙන්වදී ම දුක් කෙළවර කරන්නෙනක් වෙයි. සැරියුත් මානිමියන් මෙසේ දේශනා කළ කළේහි එම හික්ෂාන් වහන්සේලා සතුව සිතින් එය පිළිගෙන සම්මා දිවිධිය ඇති කර ගත හැකි වෙනත් ආකාරයක් ඇදේදි වෘම්පුන. එවිට තවත් පර්යායක් දේශනා කළහ.

## 2. ආහාර වාරය :-

යම් කලෙක ආර්යග්‍රාවකයා ආහාරයත් දතී ද ආහාර සමුදයත් දතී ද ආහාර නිරෝධයත් දතී ද ආහාර නිරෝධගාමිනී පටිපදාවත් දතී ද මෙපමණකින් ඔහු සම්මා දිවිධියට පැමිණියේ දාජ්ටිය සාපු වූයේ ධර්මයේ තොපැලන ප්‍රසාදයට පත් වූයේ සද්ධර්මයට පැමිණියේ වෙයි. ආහාරය යනු උපන් සත්ත්වයාගේ පැවැත්ම පිණිස ද උපතක් සොයන සත්ත්වයනට අනුග්‍රහ පිණිස ද පවත්නා වූ කබලිංකාර, ස්පර්ශ, මනෝසංවේතනා, විජාන යන ආහාර සතරයි. මෙම ආහාරයට හේතුව තෘප්ණාවයි. තෘප්ණාව නිරුද්ධ කිරීමෙන් ආහාරය නිරුද්ධ වූයේ වෙයි. ආර්ය අඡ්ටාංගික මාර්ගය යනු ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. මෙලෙස ආහාරයත් ආහාරයේ සමුදයත් ආහාරයේ නිරෝධයත් ආහාර නිරෝධගාමිනී පටිපදාවත් දුන ගැනීමෙන් සම්මා දිවිධියට පැමිණියේ වෙයි. ඉන්පසු හික්ෂාන් වහන්සේලා ඉල්ලීම පරිදි තවදුරටත් සැරියත් මානිමියන් වහන්සේ සම්මා දිවිධිය උපදාවා ගැනීමේ කුම දේශනා කළහ.

## 3. සවිව වාරය :-

යම් කලෙක ආර්ය ග්‍රාවකයා දුක්ව හේතුවත් දුක් නිරෝධ කිරීමේ ප්‍රතිපදාවත් දතී ද එපමණකින් සම්මා දිවිධියට පැමිණියේ වෙයි. දුක් යනු ජාති, ජරා, ව්‍යාධි, මරණ, සොක්, පරිදේව, කායික දුක්බ, මානසික දොමනස්ස, උපායාස, කැමැති දී තොලැනීම, අකැමති දී ලැබීම, කෙටියෙන් ගත් කළ උපදානස්කන්ධ පංචකය සි. මෙම දුක්ව හේතුව තෘප්ණාවයි. තෘප්ණාවේ නිරෝධය දුක් නිරෝධයයි. ආර්ය අඡ්ටාංගික මාර්ගය දුක් නිරෝධ කිරීමේ ප්‍රතිපදාවයි.

**4. ජරාමරණ වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා ජරාමරණයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**5. ජාති වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා ජාතියට ජාතියට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**6. හව වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා හාවයත් හවයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**7. උපාදාන වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා උපාදානත් උපාදානයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**8. තණ්ඩා වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා තණ්ඩාවත් තණ්ඩාවට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**9. වේදනා වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා වේදනාවත් වේදනාවට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**10. එස්ස වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා ස්පර්ශයත් ස්පර්ශයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**11. සලායතන වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා සලායතනයත් සලායතනයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**12. නාමරුප වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා නාමරුපත් නාමරුපයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**13. වියුෂ්ක්‍යාණ වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා වියුෂ්ක්‍යානයත් වියුෂ්ක්‍යානයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

**14. සංඛාර වාරය :-**

යම් කලෙක ආර්ය ග්‍රාවකයා සංස්කාරයත් සංස්කාරයට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

### 15. අවිජ්‍ය වාරය :-

යම් කලෙක ආරය ග්‍රාවකයා අවිද්‍යාවත් අවිද්‍යාවට හේතුවත් එහි නිරෝධයත් එය නිරෝධ කරන මාවතත් දනී ද එපමණකින් ද සම්මාදිවිධියට පැමිණියේ වෙයි.

මෙහි දී ඉහත සඳහන් සියලු ම කරුණුවල දී ප්‍රතිපදාව වශයෙන් දක්වා ඇත්තේ ආරය අංශ්වාගික මාර්ගයයි. එනම් :-

- |                  |                              |
|------------------|------------------------------|
| 1. සම්මා දිවධී   | (යහපත්/ නිවැරදි දැකීම)       |
| 2. සම්මා සංක්ෂීප | (යහපත්/ නිවැරදි සංක්ෂීපනා)   |
| 3. සම්මා වාචා    | (යහපත්/ නිවැරදි වචන)         |
| 4. සම්මා කම්මන්ත | (යහපත්/ නිවැරදි කරමාන්ත)     |
| 5. සම්මා ආල්ව    | (යහපත්/ නිවැරදි දිවිපැවැත්ම) |
| 6. සම්මා වායාම   | (යහපත්/ නිවැරදි උත්සාහය)     |
| 7. සම්මා සති     | (යහපත්/ නිවැරදි සිහිය)       |
| 8. සම්මා සමාධී   | (යහපත්/ නිවැරදි සමාධීමන්ත්ව) |

මෙම අංග අට සීල, සමාධී, පක්ෂීක්දා යන ත්‍රිවිධ ශික්ෂා තුළ ගොනු කොට ඇත. ඒ අනුව අවබෝධයෙන් යුතුව හැකිතාක් තම කය වචනය සංවර කර ගනිමින් සමඟ කම්මනක් ඔස්සේ සිත තැන්පත් කොට හේතුලේ දහම ඔස්සේ ස්කන්ධ පංචකයේ හටගැනීම නිරැද්ධවීම දැකීමට වඩ වඩා සිත ප්‍රජාණු කළ යුතු ය. අපේ සැබැං සාර්ථකත්වය, දියුණුව, සතුව, දක්ෂතාව තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ අප කෙතෙක් දුරට සිත එක කුසල අරමුණක තබා ගැනීමට දක්ෂ ද යන්න මතයි. එලෙස එකත වූ සිතින් මොහොතක් පාසා සිදුවන අනිත්‍යතාව නුවණීන් දැකීමට සමත් වුවහොත් අප ලද ජීවිතයෙන් සැබැං හරය ප්‍රතිඵලය ගත්තේ වේ.

අප ලබා ඇති දුරුලහ බුද්ධේය්තපාදයෙන් හා වටිනා මිනිස් දිවියෙන් ගන්නා උසස් ම ප්‍රතිඵලය වන්නේ ශ්‍රී සඳ්ධර්මය ග්‍රුවණය කිරීමත් එය තම ජීවිතයෙන් හැකිතාක් දුරට කුඩාත්මක කිරීමත් ය. එමගින් මෙලොව ජීවිතය වඩ වඩාත් සුවසේ ගත කිරීමටත් පරලොව දිවිය වඩාත් සඡ්ල කර ගැනීමටත් හැකි වනු ඇත. ඒ අතර අප ඇසුරු කර ක්‍රාතිම්තාදින්ට මෙම දහමෙහි ආයිරවාදය, ආභාසය, ආදර්ශය ලබා දීමට ද හැකි වනු ඇත. අප ඇසුරු කරන අන් සියලුළු ජරා, ව්‍යාධි, මරණ කරා සම්ප වෙමින් පවතිදී අප ලද ආධ්‍යාත්මික දියුණුව පමණක් සැබැං ධනය ලෙස අප දිවි මග පහන් කරනු ඇත.

**මබ සැමට තෙරුවන් සරණය !**

**{බරක්ලී බෙංඩ්ධ විභාරය - මාසික සීල සමාදානය}**

**(ආ.ව. 2559 බිනාර මස) 8/30/2015**